

ජර්මනියේ මධ්‍යස්තර යොහානස්
ගුණකර්ම සරසවියේ කවිකාවාසී
පූජ්‍ය රත්මලේ
පුබ්බදාරාන හිමි

ඔබටත් ප්‍රශ්නයක්ද?

ප්‍රශ්න ! ප්‍රශ්න !! හම තැනම ප්‍රශ්න. හැමෝටම ප්‍රශ්න. ගෙදර දොරේ ප්‍රශ්න. වැඩ පොළේ ප්‍රශ්න. ගමේ ප්‍රශ්න. රටේ ප්‍රශ්න. ඒ ඔබට ජාත්‍යන්තර ප්‍රශ්න. ප්‍රශ්න හැකි කෙනෙක්. ප්‍රශ්න හැකි තැනක් හැකි ගානයි. ජීවිතයම ප්‍රශ්න පත්‍රයක් වගෙයි. ප්‍රශ්න හැරවීම ජීවිතයකුත් හැකි ගානයි හේද ? ඒ නිසා කියමනකුත් නියෙනවා ප්‍රශ්න පමණි අපේ ජීවිතය ජීවත් කරවන්නෙ කියලා. ක්‍රමයක් ප්‍රශ්නවලට උත්තර දැනෙන නියෙනවා. ඒත් සමහර ප්‍රශ්නවලට උත්තර නෑ. සමහර ප්‍රශ්න උනන්දෝකාරීයි. තවත් අය පමණක්ම ප්‍රශ්නයක් වෙලා..

ඔබත් ක්‍රමයක් ප්‍රශ්නවලින් පීඩා විදින්නෙක්ද ? මොනොත්තර නවතින්න ! අත්තලට ඒ ප්‍රශ්න ඔබේ ප්‍රශ්න නෙමෙයි හේද ? අතක යන කුණු ගොඩවල් වලින් හේද අපි අපේ ඔබලට පුටු වෙන ඉන්නේ. මේ ගැන සැදහත් වෙත වැදගත් සුභ ධර්මයක් පමණි මධ්‍යස්තර නිකායේ 68 වන සුභය ලෙස සංග්‍රහ වී තියෙන -වුල මාලුබස පුත්ත සුභය". බුදුපියාණන් වහන්සේගේ කාලයේ වැඩ සිටිය නික්මුණ වහන්සේලා අතර වුල මාලුබස පුත්ත හාමුදුරුවන් වහන්සේ ගැන සැදහත් වන්නේ අතවස ප්‍රශ්න ඔබටට අරගෙන ඔබට බරකරගෙන ජීවත්වුණ නික්මුණ වහන්සේ නමක් හැටියටයි. සමහර කෙනෙකුට නිතරින් පුළුවන් මේ ප්‍රශ්න දාර්ශනික ගැටලු හැටියට.

අද වගේම එදත් කිටියා පමණක්ම ප්‍රයෝජනයක් හැකි අනුන්ටත් ප්‍රයෝජනයක් හැකි ප්‍රශ්න ඔබටට අරගෙන, අහස පොළොව ගැටගහන්න වගේ දිවා රෑ කළපනා කරන අය. දවස් ගණන් නිදේ නැතිව මේ ගැන හිතමින් කල් ගත කරන අය.

මේ සුභයේ විස්තර වෙත විදින මාලුබස පුත්ත හාමුදුරුවන්ට උත්තර සොයා ගතයුතු ප්‍රශ්න 10 ක් තිබුණා. මේ ලෝකය අත්තවන්දේ? අත්තවන්දේ? ඒ කියන්නේ විශ්වයේ කෙළවරක් තියෙනවද? හැදිද? බුදු කෙනෙකුගේ පරිනිර්වාණයෙන් පස්සෙ සිද්ධවෙන්නේ මොකක්ද? ගර්භයන් ආත්මයන් එකක්ද? හැරවීම දෙකක්ද? මෙන්න මේ වගේ සංකීර්ණ ප්‍රශ්න. ඔබටට වැදගත් ප්‍රශ්න. නිදි හැකිව කල්පනා කරපු ප්‍රශ්න.

මේ ප්‍රශ්න වගේ අරගෙන මාලුබස පුත්ත හාමුදුරුවන්ට දවසක් බුදුපියාණන් වහන්සේ ළඟට ආවා. අවිච්චල කියනවා බුදුහාමුදුරුවන් මට මේ ප්‍රශ්න එකට කොහොමනර උත්තර මිනෑ. එහෙම උත්තර ලැබුණේ හැකිනම් මම සිවුපුරු හැරලා යනවා යන්න කියලා.

යම්කිසි කෙනෙක් ප්‍රශ්නයක් ඇනුවහම ඒකට උත්තර දෙන ක්‍රම 4 ක් බුදුපියාණන් වහන්සේ අනුගමනය කලා. එක් ක්‍රමයක් තමයි අනපු ප්‍රශ්නයකට කොහොම සරළ විදිනට -මි" හෝ -නෑ" කියල උත්තර දෙන ක්‍රමය. එකොටස ව්‍යාකරණීය කියල ඒක ධර්මයේ සැදහත් වෙනවා.



දෙවෙනි ක්‍රමය තමයි පටිපුච්චා කරණිය ක්‍රමය. ඒ කියන්නේ ප්‍රශ්නය අනපු කෙනා ගෙන් පෙරලා ප්‍රශ්නයක් අහලා උත්තරය ලබාගන්නා ක්‍රමය. මේක නූතනයේ බොහොම ජනප්‍රිය වෙච්ච ක්‍රමයක් උපදේශනයේදී මනෝ වෛද්‍යවරුන් භාවිතා කරන්නේ මේ ක්‍රමය තමයි. අදත් මේ ක්‍රමය සජීවී සැවැදියක් දෙසින් පවත්වාගෙන යන්නත් පුළුවන්.

තුන්වන ක්‍රමය හැටියට සැදහත් වෙන්නෙ -චිතාජ්ජ ව්‍යාකරණීය ක්‍රමය". චිතාජ්ජ කියන්නේ බෙදා දැක්වීම. ඉදිරිපත් කරන ප්‍රශ්නය මනාව විශ්ලේෂණය කරලා අර්ථ විභාග දක්වල විස්තරාත්මකව ලබාදෙන උත්තරය තමයි මෙයින් අදහස් කරන්නේ. බුදුපියාණන් වහන්සේ වඩාත්ම ප්‍රිය කරපු ක්‍රමයත් මේකයි. උදාහරණයක් හැටියට කවුරුනරි -දුක" කියන්නේ මොකක්ද කියලා ඇනුවොත් දුකේ ස්වභාවය පමණක් නොවෙයි දුක ඇතිවීමට හේතුවත් එය හැකි කිරීමේ මාර්ගයත් විස්තර වශයෙන් විග්‍රහ කරනවා. දුක කියන්නේ එලයක් හේතුවක්. හැකුව එලයක් හටගන්නේ නෑ. ඒ නිසා දුකට හේතුවුණු කරුණු විස්තර නොකොට දුක ගැන විස්තර කීවාට ඒක සාර්ථක උත්තරයක් නෙවෙයි. බුදුපියාණන් වහන්සේගේ මේ දේශනා ක්‍රමය නිසා සමහරෙක් බුද්ධ ධර්මය විතරේ වැදියක් ලෙස නම් කරන්නේ පළලක විසයනවා.

ප්‍රශ්න විසඳීමේ සිව්වන ක්‍රමය හදුන්වල නියෙන්නේ "ධ්වනීය ව්‍යාකරණීය" හෙවත් අවසාන ක්‍රමය කියලයි. මෙහි සරළ අදහස උත්තර නොදී සිටීම යන්නයි. සමහර ප්‍රශ්න වලදී බුදුපියාණන් වහන්සේ මුණිවත රැකල නියෙනවා. ඒ කියන්නේ පිළිතුරක් නොදී නිශ්ශබ්දව ඉන්නවා කියන එකයි.

මාලුබස පුත්ත හාමුදුරුවන්ගේ මේ ප්‍රශ්න 10 දීත් බුදුපියාණන් වහන්සේ අනුගමනය කළේ මේ ක්‍රමයයි. බුදුපියාණන් වහන්සේ පැහැදිලිව කියා සිටියා "මම මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නෑ. උත්තර දුන්නොත් අවුල් වෙලා තියෙන ඔබේ ඔබට නවත් අවුල් වෙත එකයි වෙන්නේ. සිවුපුරු හැරලාම හෝ සිවුපුරු රැදී සිටීම ඔබට අයිති දෙයක්. මම ඔබට මනස වෙන්න කීවෙත් නෑ. දැන් සිවුපුරු හැරල යන්න කියන්නෙත් නෑ. ඒක තීරණය කළයුත්තේ ඔබයි. තමුත් මගෙන් පිළිතුරු නම් බලාපොරොත්තු වෙන්න එපා. ඇයි මම මේ ප්‍රශ්නවලට පිළිතුරු නොදෙන්නේ. මෙයින් ඔබේ සසර ගමනට උපකාරයක් ලැබෙන්නේ නැති නිසා....." මෙහෙම අවවාද කරල බුදුපියාණන් වහන්සේ මේ කාරණය තව දුරටත් පැහැදිලි වෙන්න ලැස්සන උපමා කතාවක් දේශනා කරනවා. මේ කතාන්තරය සාරාංශය හැඩවෙන්න මුළු බුද්ධ දේශනාවන්ම හඳුන්වා ඇති බවයි හැගෙන්නේ.

නිසියම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට ඊතලයකින් විදිනවා. ඊය ඒ පුද්ගලයාගෙ පපුවට වැදිල දරුණු විදිහට තුවාල වෙනවා. මේ වෙලාවේ ඒ පුද්ගලයාගෙ හෘදයෙහි එහෙමත් හැරවීමේ හිතවතුන් එකතු වෙලා වෛද්‍යවරයෙකු ළඟට ලෙඩාව ගෙනියනවා. වෛද්‍යවරයා අසාධ්‍යව ඉන්න ලෙඩාව ප්‍රතිකාර කරන්න ඊතලය ඉවත් කරන්න සුදානම් වෙනවා. ඒ වෙලාවේ මේ අසාධ්‍ය ලෙඩා කියනවා -ඊතලය ඉවත් කරන්න කලින් මම දැනගන්න මිනේ මේ ඊතලය විදපු පුද්ගලයා කවුද කියලා. ඊයා මොන වංශයද ? මොන කුලයද ? ඒ මනුෂ්‍යයාගෙ ශරීර වර්ණය කුමක්ද ? ඒ මිනිසා උසද ? මිටිද ? ඒ වගේම මම දැනගන්න මිනෑ මේ ඊතලයට යොදු පුළු වීම් වර්ණය ? ඒ වගේම දුන්නට යොදු පුළු වීම් වර්ණය ? ඒ හම ගන්න කොටස- කිනෙකේද ? සිංහයෙක්ගෙන්ද ? හරකෙක්ගෙන්ද ? පක්ෂියෙක්ගෙන්ද ? මේවට හරි උත්තරයක් ලැබෙනකම් මම මට ඇතිල නියෙන ඊතලය ඉවත් කරන්න දෙන්නේ නෑ." බුදුපියාණන් වහන්සේ අයත් ප්‍රශ්න කරනවා ඉතින් මොකක්ද මේ අසාධ්‍ය ලෙඩාව වෙන්නේ? පුළුවන් වෙතවද මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර සොයාගන්න. උත්තර නොයාගන්න ලැබෙන්නේ නෑ. ඉතිං උත්තර නොලබාම ලෙඩා මරනවා.

මාලුබස පුත්ත හිමියන්ට බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා. මාලුබස පුත්ත ! ඔබටත් සිද්ධ වෙන්නේ ඒ ලෙඩාව සිද්ධ වුන දේම තමයි. මේ ප්‍රශ්න වලට උත්තර නොයාගන්න ලැබෙන්නේ නෑ. මේ ප්‍රශ්නත් එක්කම ඔබට කවදාහරි ජීවිතයෙන් සමුගන්නයි වෙන්නේ.

මේ උපමා කතාව අපි හැමෝටම ගැලපෙනවා. අපි හැමෝටම දුක හැමෝටම ඊතලය වැදිල ඉන්නේ. අදාල හැකි, අර්ථයක් හැකි ප්‍රශ්න ඔබටට අරගෙන ඔබට බරකරගන්නේ හැකුව මේ දුක නැමැති ඊතලය ගලවල දාන හැටි කල්පනා කරන්න මිනෑ. ඒ සදහා වෙර විරිය යොදන්න මිනෑ. ඇයි අපි අසන්නෝගේට පත්වෙලා ඉන්නේ. ඇයි අපි අසන්නෝට පත්වෙලා ඉන්නේ. හැමලාම අපි මේ විදිහට අසන්නෝගේගෙන්, ජීවත් වියයුතුද? අපිට සතුට සැතපීම ළඟාකරගත හැක්කේ මොන ක්‍රමයකින්ද? මේ ගැන අපි හැමෝම ගැඹුරින් හිතන්න මිනෑ. අපේ හිත හදනාගෙන හිත විසින් මෙහෙයවන අනර්ථකාරී බලවේගයන් ජයගන්න උත්සාහ කරන්න මිනෑ. ඒ සදහා අපි හැමෝටම හැකියාව තියෙනවා. ශක්තිය තියෙනවා. අවශ්‍ය වන්නේ වෙර්චිය යොදන එක විතරයි. ඒ සදහා බුදුපියාණන් වහන්සේගේ ධර්මය අපිට මග පෙන්වනවා. අපි ඒ මාර්ගයට යොමුවෙලා සැතපීම උදාකරගනිමු.

ඔබ සැමට සමඟ සම්බුදු සරණයි !

ජර්ගණක අලුත්වැඩියාව

Professional Services

- # Computer Repairs & Upgrades
- # Virus Removals
- # ADSL Professional Installations
- # Networking
- # Brand New Computers for sales
- # Laptop screen repairs
- # Troubleshooting Browsing, E-mail & internet connection issues
- # All Computer parts for low price

Jithendra Weerakoon
(IT Consultant)

02 Mosstrooper Court
Mill Park
Victoria, 3082
Australia

M: 0422 662 218
T: 03 9005 0893
E: jaytec@tpg.com.au
E: jith710@hotmail.com

කොළඹට නුදුරු නිස්කලංක නවාතැනක්

මව්බිමට නිවාඩුවක් ගතකිරීමට යන ඔබට සුවපහසු නවාතැනක් කොළඹට නුදුරු අතුරුගිරිය ප්‍රදේශයේ ආරාක්ෂා සහිත නිස්කලංක ග්‍රාමීය පරිසරය, නානකාමර සහිත කාමර තුනකින් සමන්විත, සියලු ගෘහනාන්ඩ සහ විදුලි උපකරණ සහිත නිවස. සාධාරණ මිලගණන් වලට. විස්තර සඳහා විමසන්න

Aruna : - 0407 119 138
E-Mail :- vistar7@yahoo.com.au